



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 41.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2015 දෙසැම්බර් මස 19 වැනි සෙනසුරාදා පූ. භා. 9.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

32/'15

1.

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය මාර්ග රැසක් අබලන් තත්ත්වයේ පවතින බවත්;
(ii) එහෙයින් එම ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
- (ආ) (i) 2014 වර්ෂය තුළ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල කොපමණද;
(ii) එම මුදල මගින් සංවර්ධනය කරන ලද මාර්ග කවරේද;
(iii) එම එක් එක් මාර්ගයට වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය නොකළ මාර්ග පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;
(ii) එසේ නම්, එම මාර්ග කවරේද;
(iii) එම මාර්ග අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇති දිනය වෙන් වෙන් වශයෙන් කවරේද?
(iv) එම මාර්ග සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබේද;
(v) එසේ නම්, එම සැලසුම් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

255/'15

2.

ගරු බිමල් රත්නායක මහතා,— නීතිය හා සාමය සහ දක්ෂණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2010, 2011, 2012, 2013 සහ 2014 වර්ෂයන්හිදී,
(i) පොලීසියට ලැබී ඇති ළමා අපචාර පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(2)

- (iii) ළමා අපචාර සම්බන්ධව පොලිස් 'බී' වාර්තාව ඉදිරිපත් කළ පසු ඒවාට අධිවෘද්ධන පත්‍ර නිකුත් නොකරන ලද, නීතිපති දෙපාර්තමේන්තුව සතු නඩු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

257/'15

3.

ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පසුගිය කාලයේ අඛණ්ඩව පැවති වර්ෂාව හේතුවෙන් අධික ලෙස හානියට පත්වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධාන ජලාශ 61ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) පදවිය කෘෂිකර්ම ජනපද වාරිමාර්ග ක්‍රමය අවුරුදු 40කට වැඩි කලක් ප්‍රතිසංස්කරණය කර නොමැති බව, පදවිය ඒකාබද්ධ කෘෂිකර්ම සංවිධානයේ සභාපති විසින් දන්වා ඇති බවත්;

- (ii) පූර්ණ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන පදවිය ප්‍රදේශයට සෑම කන්නයකදීම නියමිත පරිදි වර්ෂාපතනය ලැබෙන බැවින් මෙම වාරිමාර්ග ක්‍රමය විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

265/'15

4.

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 ජනවාරි 08 වැනිදායින් පසුව බලයට පත්වූ රජය මගින් ජාතික විධායක සභාවක් ආරම්භ කළ බව පිළිගන්නේද;

- (ii) ජාතික විධායක සභාවේ අරමුණු කවරේද;

- (iii) එහි සාමාජිකයින්ගේ නම් කවරේද;

- (iv) ඔවුන් පත් කළ පදනම කවරේද;

- (v) එම පත්කිරීම් කළ බලධාරියා කවුරුන්ද;

- (vi) එම සාමාජිකයන් පත්කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ රටේ පවතින කවර නීතියක් යටතේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ජාතික විධායක සභාව රැස් වූ වාර ගණන කවරේද;

- (ii) එම රැස්වීම්වලදී ගත් තීරණ කවරේද;

- (iii) ජාතික විධායක සභාව විසින් ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා ලද පියවර කවරේද;

- (iv) එම සභාව දැනටත් ක්‍රියාත්මකව පවතින්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ජාතික විධායක සභාවට කවර හෝ පුරවැසියකු අත්අඩංගුවට ගන්නා මෙන් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට බලය තිබේද;

(3)

- (ii) එසේ නම්, ඒ කවර නීතියක් යටතේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) ජාතික විධායක සභාව, දේශපාලන නායකයින් අවමානයට ලක්කිරීම සඳහා පිහිටුවාගත් නීති විරෝධී දේශපාලන මෙවලමක් බව පිළිගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

269/15

5.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) වොක්ස්වුගන් මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කරන බවට අග්‍රාමාත්‍යතුමා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එකී සමාගම විසින් මෙරට ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පතක් හෝ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර තිබේද;
(ii) එකී සමාගම විසින් මෙරට ආයෝජනය කරන මුළු මුදල කොපමණද;
(iii) එමගින් ජනනය කරන රැකියා අවස්ථාවන් ගණන කොපමණද;
(iv) මේ වනවිට එකී ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

278/15

6.

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට කටයුතු කළ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා අලුතින් ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නේද;
(iii) මෙම ව්‍යාපෘතිය සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන්නේද;
(iv) එසේ නම්, කලින් සමාගමට ඒ සඳහා අයදුම් කළ හැකිද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) මෙම ව්‍යාපෘතියෙන් අප රටට ලැබෙන ප්‍රතිලාභ;
(ii) ව්‍යාපෘති ඉදිකිරීම්වලින් සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ;
(iii) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ක්‍රියාත්මක කරනු ලබන කාල වකවානුව;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

40/15

7.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැතිනාගල, ඓතිහාසික වශයෙන් වැදගත් සුජාභූමියක් බවත්;

(4)

- (ii) එම පූජා භූමියේ ගල් කැඩීමට මීට ඉහත අවස්ථාවක ඉඩදී ඇති බවත්;
 - (iii) එහිදී ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහි වූ බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) මෙම ඓතිහාසික ස්ථානයෙහි ගල් කැඩීම සඳහා නැවත අවසර ලබා දී තිබේද;
 - (ii) එලෙස ගල් කැඩීම සඳහා අවසර ලබා දුන්නේ කවරෙකු සඳහාද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) කැතිනාගල පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේද;
 - (ii) එසේ නම්, ඒ කෙසේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු (අංක 1),— නායය පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 1 සිට 21 දක්වා විෂයයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ අංක 7 දරන ස්ථාවර නියෝගයෙහි සහ 2015.11.28 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතු ය.

2.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු (අංක 2),— ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මකවන කාලසීමාව තුළදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 104 සිට 120 දක්වා වූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග (එකී ස්ථාවර නියෝග දෙකද ඇතුළත්ව) අත්හිටුවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

3.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 1),— පාර්ලිමේන්තුවේ අංක 7 දරන ස්ථාවර නියෝගයෙහි සහ 2015.10.06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, 2016 ජනවාරි මස 09 වැනි සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වන දිනයක් විය යුතු අතර, එදින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූ.භා. 10.30 සිට අ.භා. 6.30 දක්වා විය යුතු ය. අ.භා. 6.30ට කථානායකවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු ය.

4.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 2),— පාර්ලිමේන්තුවේ අංක 7 දරන ස්ථාවර නියෝගයෙහි සහ 2015.10.06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, 2016 ජනවාරි මස 26 වැනි අඟහරුවාදා, 27 වැනි බදාදා සහ 28 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වන දිනයන් විය යුතු ය.

5.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 3), — අද දින විසිර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2016 ජනවාරි මස 09 වැනි සෙනසුරාදා පූ. භා. 10.30 දක්වා කල් තැබිය යුතු ය.

6.

ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා , — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය, — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“වන්දනුමාර් සමාජ සංවර්ධන පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*අ1.

විසර්ජන පනත් කෙටුම්පත (2016) — (විසිහතරවැනි වෙන් කළ දිනය) — කාරක සභාව.
(දෙසැම්බර් 18 දින ප්‍රගතිය)

*2.

මුදල් අමාත්‍යතුමා, — මුදල් පනත යටතේ නියෝගය, — 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මැයි 18 දිනැති අංක 1915/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.03 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

මුදල් අමාත්‍යතුමා, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය, — කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ, 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 975, 976 සහ 977 දරන සුරාබදු නිවේදන)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

මුදල් අමාත්‍යතුමා, — මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, — 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

මුදල් අමාත්‍යතුමා,— රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝගය,— 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 13(1)(අ) වැනි වගන්තිය සහ 16 වැනි වගන්තිය සමග කියවිය යුතු, 112 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මාර්තු 25 දිනැති අංක 1907/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් අමාත්‍යතුමා,— දේශීය ආදායම් පනත යටතේ යෝජනාව,— 2015.09.23 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින ඇතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

ගරු ගයන්ත කරුණාතිලක මහතා

ගරු දයාසිරි ජයසේකර මහතා,—ආංශික අධීක්ෂණ කාරක සභා,—

(අ) තම බලසීමාව යටතට ගැනෙන විෂයයන්ට අදාළ සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා හා අනෙකුත් කරුණු පරීක්ෂා කිරීමේ බලතල සහ බලසීමාවන් පහත දක්වා ඇති එක් එක් කාරක සභාවට පැවරෙන “ආංශික අධීක්ෂණ කාරක සභා” යනුවෙන් හැඳින්වෙන කාරක සභා පාර්ලිමේන්තුවේ තිබිය යුතුයැයි ද;

(ආ) තේරීම් කාරක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) හා 43(2) ව්‍යවස්ථා යටතේ අමාත්‍යාංශ වෙත පවරාදී ඇති විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු හා ආයතන පහත සඳහන් පරිදි වන යෝග්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත වෙන්කළ යුතුයැයි ද;

මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

1. ආර්ථික සංවර්ධන
2. ජාත්‍යන්තර සබඳතා
3. ජාතික ආරක්ෂාව
4. තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත්
5. කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය
6. අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය
7. සෞඛ්‍යය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම
8. ප්‍රවාහනය හා සන්නිවේදනය
9. කෘෂිකර්මය හා ඉඩම්
10. නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය
11. තරුණ, ක්‍රීඩා, කලා හා උරුමයන්
12. ව්‍යාපාර හා වාණිජ

- 13. බලශක්ති
- 14. නිෂ්පාදන හා සේවා
- 15. අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය
- 16. ප්‍රතිසන්ධාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම.

(ඇ) සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා හා අනෙකුත් කරුණු පාර්ලිමේන්තුව විසින් සලකා බැලීමට ප්‍රථම ඒවායේ නෛතික බලසීමාව තුළට ගැනෙන අදාළ කාරක සභාව වෙත යොමු කළ යුත්තේ ය.

2.(අ) (i) (අ) පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ව්‍යවහාරය, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව; සහ

(ආ) නව හෝ අතිරේක නීති පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි තත්ත්වයන් සහ අවස්ථා;
සම්බන්ධයෙන් සිය විශ්ලේෂණ, තක්සේරු සහ ඇගයීම් කාර්යයේ දී ද; සහ

(ii) නීති හා අවශ්‍ය සහ යෝග්‍ය විය හැකි පරිදි එවැනි අතිරේක නීති සකස් කිරීමේදී, සලකා බැලීමේදී හා නීති පැනවීමේදී හෝ වෙනස් කිරීමේ දීද;
පාර්ලිමේන්තුවට සහාය වීම පිණිස 1(ඇ) ඡේදයේ විධිවිධාන සලස්වා ඇති පරිදි එකී විවිධ ආංශික අධීක්ෂණ කාරක සභාවලට පොදු අධීක්ෂණ වගකීම් තිබිය යුත්තේ ය.

(ආ) කාරක සභාවක බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ නීති සම්පාදන ව්‍යාපෘති හා වැඩසටහන් පාර්ලිමේන්තුවේ අභිප්‍රායට අනුකූලව ක්‍රියාත්මක වන්නේද සහ ඉටු වන්නේද යන්න හා ඒවා දිගටම පවත්වාගත යුතුද, සීමා කළ යුතුද නැතහොත් බැහැර කළ යුතුද යන්න තීරණය කරනු පිණිස සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක්ම අඛණ්ඩ පදනමක් මත—

(i) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යාපෘති සහ වැඩසටහන් ව්‍යවහාරය, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව;

(ii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදන සහ වැඩසටහන් පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් ඇති දෙපාර්තමේන්තු හා ආයතනවල සංවිධානය හා මෙහෙයුම;

(iii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළව නව හෝ අතිරේක ව්‍යවස්ථා පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි කවර හෝ තත්ත්වයන් හෝ අවස්ථා (එයට අදාළව පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හඳුන්වා දෙනු ලැබ ඇතිව හෝ නැතිව වුවද); සහ

(iv) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන් පිළිබඳ අනාගත පර්යේෂණ හා පුරෝකථන;

සමාලෝචනය සහ අධ්‍යයනය කළ යුත්තේ ය.

(ඇ) සෑම කාරක සභාවක් විසින්ම සිය වගකීම් ඉටු කිරීමේදී කවර හෝ අවස්ථාවක අවශ්‍ය හෝ යෝග්‍ය බවට එකී කාරක සභාව විසින් සලකනු ලබන පරීක්ෂණ හෝ අධ්‍යයනයන් සිදු කිරීමට එක් එක් කාරක සභාවට හැකි ය.

(ඈ) පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය ආරම්භවීමෙන් පසු සති හයකට නොවැඩි කාලයකදී එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව, එම පාර්ලිමේන්තුව සඳහා සිය අධීක්ෂණ සැලැස්ම සකස් කළ යුත්තේ ය.

එකී සැලැස්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුත්තේ ය. සිය සැලැස්ම සකස් කිරීමේදී එක් එක් කාරක සභාව, හැකි තාක් දුරට—

- (i) එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචන සිදුකිරීමේදී කාරක සභා අතර උපරිම සම්බන්ධීකරණය හා සහයෝගය සහතික කිරීමේ අරමුණින් සමාන හෝ සම්බන්ධ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් පිළිබඳ බල සීමාව සහිත අනෙකුත් කාරක සභා හෝ තම බලසීමාවට අයත් නියෝජිතයන් හෝ විමසා බැලිය යුතු අතර එකී සම්බන්ධීකරණය සහ සහයෝගය සහතික කරනු පිණිස ගනු ලබ ඇති හෝ ගනු ලබන පියවර පිළිබඳ පැහැදිලි කිරීමක් සිය සැලැස්මෙහි අන්තර්ගත කළ යුත්තේ ය;
 - (ii) තවදුරටත් සලකා බැලිය යුතු හෝ පුද්ගලයන් මත උග්‍ර මූල්‍ය බර පටවනු ලබන ආණ්ඩුවේ රීති, රෙගුලාසි, ව්‍යවස්ථා සහ අධිකරණ තීරණ පිළිබඳව නිශ්චිත ගැටලු සමාලෝචනය කළ යුත්තේ ය;
 - (iii) ස්ථීර අයවැය අධිකාරිය හෝ ස්ථීර ව්‍යවස්ථාපිත අධිකාරිය හෝ යටතේ ක්‍රියාත්මකවන එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචනය සිය සැලැස්මේ අන්තර්ගත කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ය; සහ
 - (iv) සිය බලසීමාවට අයත් සියලු වැදගත් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් හෝ නියෝජිතයන් කලින් කලට සමාලෝචනයකට භාජනය කරන බවට සහතික කළ යුත්තේ ය.
- (ඉ) පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය ආරම්භවීමෙන් සති නවයකට නොවැඩි කාලයක දී, කාරක සභා විසින් ඉදිරිපත් කරනු ලැබූ අධීක්ෂණ සැලසුම් සහ එකී අධීක්ෂණ සැලසුම් වඩාත්ම සාධනීය අයුරින් සම්බන්ධීකරණය කිරීම සහතික කිරීම සඳහා සහ නැතහොත් මේ උප වගන්තියේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, එමගින් කිරීමට ඉඩ ඇති යම් නිර්දේශවේ නම් ඒවා ද සමගින්, කථානායකවරයා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේ ය.
3. (අ) කවර හෝ විෂයයක් යම් අංශික අධීක්ෂණ කාරක සභාවකට යොමු කිරීමට පාර්ලිමේන්තුවට හැකිය.
- (ආ) අමාත්‍යවරයා යටතේ ඇති විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් පිළිබඳ අධිකාරී බලය ඇති අදාළ අංශික අධීක්ෂණ කාරක සභාවට ඕනෑම කරුණක් යොමු කිරීමට අමාත්‍යවරයාට හැකිය.
4. (අ) මෙම ස්ථාවර නියෝගයේ විධිවිධාන අනුව ඉහත 1(අ) ඡේදය යටතේ නම්කර ඇති අංශික අධීක්ෂණ කාරක සභාවක් යටතේ ලැයිස්තුගත කරන ලද විෂයයකට අදාළ සෑම පනත් කෙටුම්පතක්, නියෝගයක්, යෝජනාවක් හෝ අනෙකුත් කරුණක් කථානායකවරයා එකී කාරක සභාවට යොමු කළ යුත්තේ ය.
- (ආ) 1(අ) ඡේදයේ විධිවිධානයක ඇති විෂය කරුණක් සම්බන්ධයෙන් අධිකාරී බලය ඇති එක් එක් කාරක සභාවට එකී විධිවිධානය සලකා බලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට හැකිතාක් දුරට හැකිවන ආකාරයට කථානායකවරයා 4(අ) ඡේදය යටතේ කරුණු යොමු කළ යුත්තේ ය.
- (ඇ) කිසියම් කරුණක් යොමු කිරීම සම්බන්ධයෙන් ඉහත (අ) සහ (ආ) ඡේද ක්‍රියාත්මක කිරීමේදී කථානායකවරයා:—

(9)

- (i) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවක් නම්කළ යුත්තේ ය;
 - (ii) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවේ මතය විමසීම සඳහා කරුණු යොමු කිරීමට පෙර හෝ පසු, එම කරුණු තවත් අතිරේක කාරක සභා එකකට හෝ වැඩි සංඛ්‍යාවකට හෝ යොමු කළ හැකි ය;
 - (iii) යොමු කිරීමක් යෝග්‍ය කාල සීමාවකට යටත් කළ හැකි ය; සහ
 - (iv) යෝග්‍ය යැයි සැලකෙන පරිදි එබඳු අනෙකුත් විධිවිධාන සකස් කළ හැකි ය.
- (ඇ) යම් මතයක්, එම මතය ප්‍රකාශ කරන කාරක සභාවේ වගකීම් ක්ෂේත්‍රයට ගැනෙන කරුණුවලට පමණක් විෂය විය යුතු ය.
- (ඉ) ප්‍රාථමික බලසීමා කාරක සභාවේ දී සලකා බැලිය යුතු වේ නම්, මතය විමසා සිටින කාරක සභාව ඉල්ලා සිටින කාල සීමාව තුළ එකී මතය ලබාදීම සඳහා ප්‍රාථමික බලසීමා කාරක සභාව අවසන් කාල සීමාවක් නියම කළ යුත්තේ ය.
- 5.(අ) සිය බලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ දී එක් එක් කාරක සභාව එකී කාරක සභාව විසින් සලකා බලන ලද එක් එක් විෂයයට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කළ යුත්තේ ය. එකී වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායකවරයා කටයුතු කළ යුත්තේ ය.
- (ආ) (i) කවර හෝ පනත් කෙටුම්පතක් හෝ නියෝගයක් පිළිබඳව කාරක සභාවක ඕනෑම වාර්තාවක් ඒ සමග දැක්වෙන යෝජනාවට යම් සංශෝධන අවශ්‍ය වේ නම්, එම සංශෝධන කෙටුම්පත්වලින් ද, යෝග්‍ය වේ නම් කෙටි සාධාරණීකරණයන්ගෙන් ද සමන්විත විය යුතු වන්නේ ය.
- (ii) කිසියම් පනත් කෙටුම්පතක කාරක සභා අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා හෝ කාරක සභාව විසින් නම් කරන ලද වෙනයම් සාමාජිකයෙකු විසින් පනත් කෙටුම්පතක් සඳහා වූ එබඳු යම් සංශෝධනයක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 56 යටතේ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබේ.
6. (අ) එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සිය රැස්වීම් පිළිබඳ දින දර්ශනයක් සකස් කළ යුත්තේ ය.
- (ආ) සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක්ම මසකට දින දෙකකට නොඅඩු දින ගණනක රැස්විය යුත්තේ ය. එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ රැස්වීම් දින දර්ශනයට/කාල සටහනට අනුකූලව හෝ සභාපතිවරයා විසින් තීරණය කරනු ලබන පරිදි කැඳවිය යුත්තේ ය.
- (ඇ) කවර හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවක අතිරේක රැස්වීම් සභාපතිවරයා විසින් හෝ කාරක සභාවේ සාමාජිකයින්ගෙන් අඩකගේ ඉල්ලීම පරිදි කැඳවනු ලැබිය යුත්තේ ය.
7. සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක්ම පාර්ලිමේන්තු කාල සීමාව තුළ ක්‍රියාත්මක වේ.

8. (අ) පහත දැක්වෙන තැනැත්තන් හැර අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබති:—

- (i) කථානායකවරයා
- (ii) නියෝජ්‍ය කථානායකවරයා
- (iii) නියෝජ්‍ය කාරක සභාපතිවරයා
- (iv) අග්‍රාමාත්‍යවරයා
- (v) සභානායකවරයා
- (vi) විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා
- (vii) ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ සංවිධායකවරයන්
- (viii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්
- (ix) සිය අමාත්‍යාංශවල විෂයයන් හා කාර්යයන් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුගේ විෂය පථය යටතට නොගැනෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන අමාත්‍යවරයන් හෝ 44(5) ව්‍යවස්ථාව යටතේ විෂයයන් හා කාර්යයන් පවරනු ලැබ නොමැති අමාත්‍යවරයන්.

(ආ) සුදුසුකම් ඇති සෑම මන්ත්‍රීවරයෙකුම ආංශික අධීක්ෂණ කාරක සභා තුනකට නොවැඩි ගණනක සාමාජිකයෙකු ලෙස කටයුතු කළ යුත්තේ ය. එම 8(අ)(viii) ඡේදය යටතට නොගැනෙන නියෝජ්‍ය අමාත්‍යවරයන් සහ අමාත්‍යවරයන්, එකී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා කටයුතු කරන්නේ තම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාගේ විෂය පථය යටතට ගැනෙන යම් විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් සම්බන්ධයෙන්ද, එකී විෂය පථයන් සහ ඒ හා සම්බන්ධ කාර්යයන්ට පැවරී ඇති යම් ආංශික අධීක්ෂණ කාරක සභාවක කටයුතු නොකළ යුත්තේය.

(ඇ) සුදුසුකම් ඇති මන්ත්‍රීවරයන්ගේ ලේඛනයේ සංඛ්‍යාත්මක අගය අනුව තේරීම් කාරක සභාව විසින් එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ස්ථාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත වෙන් කර දෙනු ලැබිය යුත්තේ ය.

(ඈ) පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේශපාලන පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසින් එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික නාම යෝජනා තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව විමසමින් එම නම් නිවේදනය කළ යුත්තේ ය.

(ඉ) 8(ඇ) ඡේදය යටතේ නම් කරන ලද ඕනෑම සාමාජිකයෙකු එකී ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තුවේ නියෝජනය වන ඕනෑම දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ නායකයාට තේරීම් කාරක සභාව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය. එවැනි ඉල්ලීමක් ලැබීමෙන් අනතුරුව තේරීම් කාරක සභාව අදාළ මන්ත්‍රීවරයා එකී ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉවත් කොට ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුත්තේ ය.

- (ඊ) සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක්ම සිය පළමු රැස්වීමේදී සහ සභාපති ධුරය පුරප්පාඩුවීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනි රැස්වීමේ දී මන්ත්‍රීවරයන් අතුරින් එකී ආංශික අධීක්ෂණ කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගත යුත්තේ ය.
- (උ) කාරක සභාවේ අනුමතියකින් තොරව රැස්වීම්වලට නොකඩවා තුන් වාරයක් සහභාගී නොවන මන්ත්‍රීවරයෙකු එකී කාරක සභාවේ සාමාජිකත්වය හැර ගියාසේ සලකනු ලැබිය යුත්තේ ය.
9. අවශ්‍ය යැයි හැඟෙන කරුණු පරීක්ෂාකර බලා කාරක සභාවට වාර්තා කිරීම සඳහා, අවශ්‍ය යැයි සලකන අවස්ථාවල දී සිය සාමාජිකයන්ගෙන් සමන්විත වන අනු කාරක සභා පත් කිරීමට එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවට හැකි ය.
10. පාර්ලිමේන්තුව විසින් අන්‍යාකාරයෙන් නියම කර නැත්තේ නම් මිස, ආංශික අධීක්ෂණ කාරක සභාවක් වෙත යොමු කරන ලද කරුණක් අදාළ යොමු කිරීමෙන් සති හයක් ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසින් සලකා බැලීම සඳහා නොගත යුත්තේ ය. එසේ වුව ද, යම් නිශ්චිත කරුණක් පිළිබඳව වාර්තා කිරීමට පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් අදාළ කාල සීමාව දීර්ඝ කරනු ලැබ ඇති අවස්ථාවක දී එකී යෝජනා සම්මතය මගින් නියම කර ඇති කාල සීමාව ඉකුත් වීමෙන් පසුව පමණක් එකී කරුණ සලකා බලනු ලැබිය යුත්තේ ය.
11. පනත් කෙටුම්පතක් හෝ පොදු වැදගත්කමක් ඇති වෙනත් කරුණක් හෝ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආංශික අධීක්ෂණ කාරක සභාවකට, එකී පනත් කෙටුම්පත හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්වයන්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් හෝ ඒ පිළිබඳ පුද්ගලයින් සාක්ෂි සඳහා කැඳවීමට හැකි ය.
12. (අ) පුද්ගලයින්, ලිපිලේඛන හා වාර්තා කැඳවීමට සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවකටම බලතල තිබෙන අතර, ඔවුන් ඉදිරියේ ගනු ලැබූ සාක්ෂිවල කාර්ය සටහන් සමග, ඔවුන්ගේ අදහස් හා නිරීක්ෂණයන්ද සහිතව එක් එක් කාරක සභාව පාර්ලිමේන්තුව වෙත වාර්තා ඉදිරිපත් කළ යුත්තේ ය.
- (ආ) ආංශික අධීක්ෂණ කාරක සභාවක සාමාජිකයෙකුගේ නොඑකඟතාවයක් එකී කාරක සභාවේ වාර්තාවකට අමුණනු ලැබිය හැකි ය.
13. (අ) නීති පැනවිය යුතු යැයි ආංශික අධීක්ෂණ කාරක සභාවක වාර්තාවක් මගින් නිර්දේශ කරනු ලබන ඕනෑම අවස්ථාවක දී එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති හයක කාලයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළ යුත්තේ ය.
- (ආ) ආංශික අධීක්ෂණ කාරක සභාවක වාර්තාවක් ව්‍යවස්ථා පැනවීම සම්බන්ධ වාර්තාවක් නොවන අවස්ථාවකදී, එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති හයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය සිය මතය ඉදිරිපත් කළ යුත්තේ ය.
14. 8(අ) ඡේදය රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අදාළ වන්නේ ය.

*9.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ගයන්ත කරුණාතිලක මහතා

ගරු දයාසිරි ජයසේකර මහතා,— රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,— කාරක සභාවේ සාමාජිකයන් විසින් තෝරාපත් කර ගනු ලබන සභාපතිවරයෙකුගෙන් හා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වශයෙන් නම් කරන ලද කාරක සභාවක් පැවතිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ ආදායම් රැස් කිරීමත්;
- (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කිරීමත්;
- (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ නිශ්චිත නීතිමය අවශ්‍යතාවයන් සඳහා රජයේ අරමුදල් උපයෝජනයත්;
- (ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1) හා 150(2) ව්‍යවස්ථා යටතේ රජයේ අරමුදල් යෙදවීමත්;
- (ඉ) පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනතේ අන්තර්ගත විසර්ජන අවපාතයන්, විසර්ජන පැවරුම් හා අනපේක්ෂිත ශේෂයන්;
- (ඊ) පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීමත්;
- (උ) රාජ්‍ය ණය හා ණය සේවාකරණය; සහ
- (ඌ) 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ වාර්තා හා ප්‍රකාශනයන්

පරීක්ෂා කිරීම කාරක සභාවේ කාර්යය විය යුත්තේ ය.

3. 2 වැනි ඡේදයේ යොමුගත කරුණුවලින් ඉස්මතුවන කරුණු කාරක සභාව විසින් කලින් කලට පාර්ලිමේන්තුව වෙත වාර්තා කළ යුතු ය.
4. කාරක සභාව විසින් පනත් කෙටුම්පත පිළිබඳ අයවැය ඇස්තමේන්තු සභාගත කිරීමෙන් සති 06 ක් ඇතුළත, රජයේ ප්‍රතිපත්තිමය සීමා ඇතුළත මුදල් නිසි පරිදි යොදවා ඇත්තේ ද යන්න ඇතුළත් ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
5. අයවැය ඉදිරිපත් කොට විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් දින 04 ක් ඇතුළත, කාරක සභාව විසින් සමස්ත ඇස්තමේන්තුගත වැය හා ලැබීම් ගණනය සඳහා පදනම් වශයෙන් භාවිතා කරන ලද රාජ්‍ය මූල්‍ය, මූල්‍ය හා ආර්ථික උපකල්පනයන් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව හමුවේ තැබිය යුතු ය.

- (2) (අ) කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් නම් කළ යුතු ය.

- (ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 95 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව විසිඑක (21) නොඉක්මවිය යුතු ය.

- (3) (අ) ස්වකීය ගණ පුරණය තීරණය කිරීමටත්;
- (ආ) පුද්ගලයන්, ලිපිලේඛන හා වාර්තා කැඳවීමට, පාර්ලිමේන්තුව හමුවේ හෝ එම කාරක සභාව හමුවේ පෙනී සිට සිය සන්නකයේ හෝ පාලනය යටතේ පවත්නා යම් ලිපියක්, පුස්තකයක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ඕනෑම පුද්ගලයෙකු හට නියම කිරීමටත්;
- (ඇ) කාරක සභාවේ සභාපතිවරයා හෝ අදාළ කාර්යය සඳහා නිශ්චිත වශයෙන් බලය පවරන ලද පුද්ගලයකු විසින් සාක්ෂිකරුවන් වාචිකව පරීක්ෂා කොට සත්‍යාපනය කිරීමට හෝ අන් අයුරකින් විමසා බැලීමට හා දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් මත සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත්;

(ඇ) කාරක සභාව වෙත සභාය වනු පිණිස අදාළ කේන්ද්‍රයන්හි විශේෂඥයන්ගේ හා ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ

(ඉ) කලින් කලට අතුරු වාර්තා සැකසීමට සහ පාර්ලිමේන්තුව කල්තැබීම් නොසලකා රැස්වීමටත්

කාරක සභාවට බලය ඇත.

- (4) ස්වකීය පළමු රැස්වීම පැවැත්වූ දිනයේ සිට එක් වර්ෂයක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් ලබා දිය හැකි වෙනත් අතිරේක කාලයක් ඇතුළත කාරක සභාව විසින් සිය වාර්තාව ලබා දිය යුතු ය.

*10.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 1),— 2015.12.01 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ කටාර් රාජ්‍යය අතර 2012 මැයි මස 22 වැනි දින අත්සන් කරනු ලැබුවාවූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 2),— 2015.12.01 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ තායිලන්ත රාජධානියේ රජය අතර 1996 ජනවාරි මස 03 වැනි දින අත්සන් කරනු ලැබුවාවූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 3),— 2015.12.01 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දුනීසියා ජනරජයේ රජය අතර 1996 ජූනි මස 10 වැනි දින අත්සන් කරනු ලැබුවාවූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

විදේශ කටයුතු අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 12), — 2015.12.01 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දියා ජනරජයේ රජය අතර 1997 ජනවාරි මස 22 වැනි දින අත්සන් කරනු ලැබුවා වූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංගම්වල කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*22.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*23.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා, — සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය, — 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 අගෝස්තු 6 දිනැති අංක 1926/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*24.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*25.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*26.

මුදල් අමාත්‍යතුමා, — මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*27.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

දිනට නියමිත කටයුතුවලට අදාළ සංශෝධන පිළිබඳ දැනුම්දීම

අ1.

විසර්ජන පනත් කෙටුම්පත (2016) නමැති පනත් කෙටුම්පතට කාරක සභාවේදී ඉදිරිපත් කරන සංශෝධන සඳහා වෙනම නිකුත් කළ “දිනට නියමිත කටයුතුවලට අදාළ අතිරේකය” නමැති පත්‍රිකාව බලන්න.
